

Ceylon Government Gazette

Published by Authority.

No. 5,595 — FRIDAY, JANUARY 6, 1899.

PART I.—General: Minutes, Proclamations, Appointments, and General Government Notifications.
PART II.—Legal and Judicial.

PART III.—Provincial Administration.
PART IV.—Marine and Mercantile.
PART V.—Municipal and Local.

Separate paging is given to each Part in order that it may be filed separately.

Part III. — Provincial Administration.

	PAGE		PAGE
Land Sales :—		Land Acquisition Notices ...	4
Western Province ...	—	Land Resumption Notices ...	—
Central Province ...	—	Notices under Ordinance No 1 of 1897 ...	6
Northern Province ...	—	Abstracts of Season Reports ...	—
Southern Province ...	1	Notices under "The Forest Ordinance" ...	—
Eastern Province ...	—	Sales of Arrack, Opium, and Toll Rents ...	7
North-Western Province ...	—	Miscellaneous Provincial and District Notices :—	—
North-Central Province ...	—	Sales of Salt and Timber ...	—
Province of Uva ...	—	Notifications of Close Sea Ports, Infected Areas, &c. ...	7
Province of Sabaragamuwa ...	—	Specification under "The Irrigation Ordinance" ...	—

LAND SALES IN THE SOUTHERN PROVINCE.

No. 990, s. p.

Colonial Secretary's Office,
Colombo, December 26, 1898.

ON Tuesday, February 14, 1899, the Government Agent for the Southern Province will put up to auction at 12 noon, at the Galle Kachcheri, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Sixty-seven allotments of land situated in the Bentota-Walallawiti korale of the Galle District of the Southern Province.

Preliminary plan 4,723. Village—Angagoda.

Lot.	Name of Land.	Description of Land.	Appraised Value			
			Extent.	per Acre.		
			A.	R.	P.	Rs.
U 497	Wagura	Owita	0	3	1	10
E 498	Malavigeliyadda	do.	0	0	28	10
K 498	Helambageirawala	do.	1	1	8	10
M 498	Konegeirawila	do.	0	2	26	10
F 499	Galaliyadda	do.	0	2	38	10
G 499	Arasegeliyadda	do.	0	2	0	10
H 499	Liyanegeeliyadda	do.	0	3	25	10

Lot.	Name of Land.	Description of Land.	Extent.		Appraised Value
			A.	R. P.	per Acre. Rs.
I 499	Hettiarachchigeliyaddakumbura	Owita	0	3 25	10
J 499	Mulganage Eramudugahaliyadda	do.	0	2 6	10
K 499	Surigewalaliyadda	do.	0	2 4	10
R 499	Arasegemahaliyadda	do.	0	2 11	10
Village—Dope.					
W 497	Pinkumbura	Owita	3	1 25	10
Y 497	Weeresekaradelgahaliyadda	do.	0	2 4	10
B 498	Weeresekarageliyadda	do.	0	1 6	10
Q 498	Lamaetanigeliyadda	do.	0	2 5	10
S 498	Kitalgahakanatiya	do.	0	1 31	10
V 498	Kottageliyadda	do.	3	2 17	10
Y 498	Gangabodagewatteaddaraowita	do.	0	0 36	10
Z 498	Welliyadda	do.	0	1 7	10
B 499	Kumarageliyadda	do.	0	1 3	10
C 499	Hewawatteaddaraowita	do.	0	0 38	10
D 499	Etekeiwala	do.	0	1 14	10
M 499	Beligahaliyadda	do.	0	3 31	10
N 499	Sanguwakanatiya	do.	0	1 6	10
S 499	Galaliyadda	do.	1	0 13	10
V 499	Niyaramekuliyadda-addarayaya	do.	0	2 3	10
W 499	Do.	do.	0	1 37	10
Y 499	Kottegeowitayaya	do.	0	3 18	10
B 500	Niyaramekuliyaddayaya	do.	0	1 15	10
C 500	Kotteowitayaya	do.	0	1 14	10
D 500	Weeresekaragepunchidigana	do.	0	1 27	10
I 501	Muttettuwa or Burullagahaowita	do.	1	0 9	10
K 501	Kottegeowita	do.	0	1 19	10
L 501	Beligahaliyadda	do.	0	1 26	10
M 501	Adiriamaliyadda	do.	0	1 22	10
N 501	Wirapuregeattikagahaliyadda	do.	0	2 0	10
13285	Wirapuregeliyadda	do.	0	1 13	10
J 501	Alakanduliyadda or Madinnageliyadda	do.	1	0 13	20
P 501	Adiriamaliyadda	do.	0	1 27	10
R 501	Mahagalwella	do.	3	1 15	10
U 501					
T 501	Galwellewatteaddaraowita	do.	0	3 25	10
L 502	Hamapadameliyadda and Potuliya	do.	0	1 29	10
P 502	Kanuketiya	do.	0	0 16	10
Q 502	Turmulleliyadda	do.	0	3 22	10
U 502	Kentuduwageliyadda	do.	0	2 37	10
V 502	Do.	do.	0	3 34	10
W 502	Bogahawala	do.	0	3 12	10
E 501	Eramudugahawatteaddarapattiya	do.	0	2 30	10
Y 501	Polhenageliyadda	do.	1	0 23	10
B 502	Hettiarachchigeliyaddadeka	do.	3	0 13	10
E 502	Marthaowita	do.	1	0 34	10
13288	Rilapaluwekerewa	do.	3	2 8	30
Preliminary plan 4,728. Village—Warahana.					
P 504	Pattinigeliyaddehatara	Field	3	1 37	20
R 504	Tumulleliyadda	do.	0	3 17	20
S 504	Pinliyadda	do.	0	2 10	20
X 504	Diganeowita	do.	0	3 24	20
Y 504	Wellabodaliyadda	do.	0	3 17	20
C 505	Galkanuweliyadda	do.	1	1 0	20
P 505	Lunukerewa	do.	2	1 8	20
Q 505	Do.	do.	19	0 0	20
U 505	Galkissewatteaddaraowita	do.	1	0 5	20
Village—Aturuwella.					
Q 506	Hettigeoipola	Field	0	1 36	20
F 507	Lamaetanigeoipolakiranowita	do.	0	2 1	20
Preliminary plan 4,779. Village—Yalagama.					
T 522	Yalaganwellaowita	Field	1	0 11	20
Preliminary plan 4,848. Village—Paragahatota.					
13817	Potuwilagewatteaddaraowita	Field	0	3 31	30
Preliminary plan 4,906. Village—Mullegoda.					
14057	Killagabattumulla	Field	0	0 20	50
Village—Gonagala.					
14061	Medabissa	Field	1	2 13	50

Any person considering they have any claims to these lands are hereby noticed to produce evidence of their title before the Government Agent on the day of sale.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, Galle.

By His Excellency the Governor's command,

E. NOEL WALKER,
Colonial Secretary.

No. 990, S. P.

වර්ෂ 1898 ක්වූ දෙසැම්බර් මස 26 වෙනි දින කොළඹ

මහලේකුකාරීජනරාජ්‍යාණ්ඩුවේ කන්තෝරුවේදීය.

දකුණු දිසාවේ ජීවත්වනු ලබන අයගේ විසින් මෙහි සහක සඳහන්වන අන්තර්ගත ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1899 ක්වූ ජනවාරි මස 14 වෙනි දින වූ අභ්‍යන්තර දළ 120 කාලයේ කවිවේදියේදී වෙන්දේසි කර විකුණනු ලබන සේදෙනවා ඇත.

දකුණු දිසාවේ බෙන්කොට වලල්ලාවට කෝරළේ පිහිටා තිබෙන බිම්කැබලි.

පිහිටීම 4,723. අයිතිකම් කිසිවක්—රජයේ.

නො.	ඉඩමේ නම.	ගම.	අන්දම.	මහත.		අන්තර්ගත මිල.	
				අ. රු. ප.	රු.		
W497	විඳුර	අත්තොඩ	මිහිට	0	3	1	10
E 498	ලොවගෙ ලියද්ද	එම	එම	0	0	23	10
K 498	ගෙලඹාග ඉරවල	එම	එම	1	1	8	10
M 498	කොකොගෙ ඉරවල	එම	එම	0	2	26	10
F 499	ගලලියද්ද	එම	එම	0	2	38	10
G 499	අරසාග ලියද්ද	එම	එම	0	2	0	10
H 499	ලියනගෙ ලියද්ද	එම	එම	0	3	25	10
I 499	ගෙට්ටොලියද්ද කඹුර	එම	එම	0	3	25	10
J 499	චූළනාග ඵලද්ද	එම	එම	0	2	6	10
K 499	සුරගෙල ලියද්ද	එම	එම	0	2	4	10
R 499	අරසගෙ මහලියද්ද	එම	එම	0	2	11	10
W497	පිත්තකුර	දොරො	එම	3	1	25	10
Y 497	වීරසේකර දෙල්ගහලියද්ද	එම	එම	0	2	4	10
B 498	වීරසේකරගෙ ලියද්ද	එම	එම	0	1	6	10
Q 498	ලමාඵකනගෙ ලියද්ද	එම	එම	0	2	5	10
S 498	කිතුල්ගහ කනවිස	එම	එම	0	1	31	10
V 498	කොට්ටගෙ ලියද්ද	එම	එම	3	2	17	10
Y 498	ගහබොඩගෙ වත්තඅද්දර මිහිට	එම	එම	0	0	36	10
Z 498	වෙල් ලියද්ද	එම	එම	0	1	7	10
B 499	කුමාරගෙ ලියද්ද	එම	එම	0	1	3	10
C 499	සෝවත්තගෙ අද්දර මිහිට	එම	එම	0	0	38	10
D 499	ඇටෙකැව්වල	එම	එම	0	1	14	10
M 499	බෙලිගහ ලියද්ද	එම	එම	0	3	31	10
N 499	සන්තුවකවිස	එම	එම	0	1	6	10
S 499	ගලලියද්ද	එම	එම	1	0	18	10
V 499	නියර මැකු ලියද්ද අද්දරය	එම	එම	0	2	3	10
W499	එම	එම	එම	0	1	37	10
Y 499	කොට්ටගෙ මිහිටොය	එම	එම	0	3	18	10
B 500	නියර මැකු ලියද්දය	එම	එම	0	1	15	10
C 500	කොට්ට මිහිටොය	එම	එම	0	1	14	10
D 500	වීරසේකරගෙ පුංචිදිගහ	එම	එම	0	1	27	10
I 501	බුත්තොට්ටුව නොකොත් මුරුල්ල ගහ මිහිට	එම	එම	1	0	9	10
K 501	කොට්ටගෙ මිහිට	එම	එම	0	1	19	10
L 501	බෙලිගහලියද්ද	එම	එම	0	1	26	10
M 501	අද්දරමොලියද්ද	එම	එම	0	1	22	10
N 501	වීරසේකරගෙ අච්චික්කහලියද්ද	එම	එම	0	2	0	10
13285	වීරසේකරගෙ ලියද්ද	එම	එම	0	1	13	10
J 501	අලකන්දලියද්ද නොකොත් මදිත්ත ගෙලියද්ද	එම	එම	1	0	13	20
P 501	අද්දරමොලියද්ද	එම	එම	0	1	27	10
R 501	මහලේවේල්ල	එම	එම	3	1	15	10
U 501		එම	එම	0	3	25	10
T 501	ගල්වේල්ලෙවත්තඅද්දර මිහිට	එම	එම	0	3	25	10
L 502	ගම්පදමෙලියද්ද සහ පොකු ලියද්ද	එම	එම	0	1	29	10
P 502	කනුකැව්ස	එම	එම	0	0	16	10
Q 502	කුණමුල්ලේලියද්ද	එම	එම	0	3	22	10
O 502	කුණමුල්ලේලියද්ද	එම	එම	0	2	37	10
U 502	එම	එම	එම	0	3	34	10
W502	බෝගහවල	එම	එම	0	3	12	10
E 501	ඵලද්දගෙ වත්තඅද්දර පාත්තිය	එම	එම	0	2	30	10
Y 501	පොල්ගෙ නෙලෙලියද්ද	එම	එම	1	0	23	10
B 502	ගෙට්ටොලියද්ද	එම	එම	3	0	13	10
E 502	මාරුකමිහිට	එම	එම	1	0	31	10
13288	රිලාපාඵවකැරුව	එම	එම	3	2	8	30
පිහිටීම 4,723.							
P 504	පත්තියගෙ ලියද්දෙහතර	වරුණග	කුඹුර	3	1	37	20
R 504	කුඹුල්ලේලියද්ද	එම	එම	0	3	17	20
S 504	පිත්තලියද්ද	එම	එම	0	2	10	20
X 504	චූළනාග මිහිට	එම	එම	0	3	24	20
Y 504	මුල්ලොඩ්ඩලියද්ද	එම	එම	0	3	17	20

නො.	ඉඩම් නම.	ගම.	අන්දම.	මහත.		
				අ. රු. ප.	අක්කර සහ ඊල.	
C 505	ගල්ගහමොලියද්ද	විජයපාන	කුඹුර	1	1 0	20
P 505	එළුකැට	එම	එම	2	1 8	20
Q 505	එම	එම	එම	19	0 0	20
W 505	ගල්කිස්සෙවත්තඅද්දරඹිව	අතුරුවැල්ල	එම	1	0 5	20
Q 506	හෙවිවිගොඩපල	එම	එම	0	1 36	20
F 507	ලොවකනිගොඩපල කැටත්ඹිව	එම	එම	0	2 1	20
T 522	කාලගන්විල්ලේ ඹිව	සිහියම 4,779. සාලගම	එම	1	0 11	20
13817	පොතුඹලගෙවත්තඅද්දර ඹිව	සිහියම 4,848. පර්ගනමොට	එම	0	3 31	30
14057	කිල්ලගහලඹුල්ල	සිහියම 4,906. ඹුල්ලොහොඩ	එම	0	0 20	50
14061	දොරකිස	ගෝටකල	එම	1	2 13	50

1. මෙම ඉඩම්වලට උරුමයක් තිබෙනවායයි කියා කල්පනාකරණ අය විසින් ඔවුන්ගේ උරුමවල ස සිහි විකිනීම දවසේදී ඒරත්නලත්තානායක ඉදිරියේ දෙනවා සිටිනව බිඳුලස මෙයින් නියමකලා ඇත.

2. මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේචර්ජනකල්ලත්තානායකගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ ගාල්ලේ ඒරත්නලත්තානායකගෙන්ද දැනගනව පුළුවන.

ගරුකර ආණ්ඩුකාර උතුමානත්වගන්සේගේ ආඥාව ලෙස,
 ජ. නොඑල් වාසර්,
 මහසෙනෙකාරිජ වම්ම.

LAND ACQUISITION NOTICES.

HAVING been duly directed by the Governor, with the advice of the Executive Council, acting under the provisions of "The Land Acquisition Ordinance of 1876," section 6, to take order for the acquisition of the following lands, required for a public purpose, namely, for erecting a hospital, to wit:—

Preliminary plan 4,797. Village—Dimbula.

Lot.	Name of Land.	Description.	Name of Claimant.	Extent.	
				A.	R. P.
X 805	Devon estate	Site of a former bungalow and grevillea plantation	The proprietors of Devon estate	1	1 37
Y 805	Do.	Grevillea plantation	do.	0	3 4

I hereby give public notice, as required by section 7, that the Government proposes to take possession of the lands.

All persons interested in the aforesaid lands are hereby required to appear personally or by agent before me at Nuwara Eliya Kachcheri on January 30, 1899, at 12 o'clock noon, and to state the nature of their respective interests in the lands, and the amount and particulars of their claims to compensation for such interests.

Nuwara Eliya Kachcheri,
 December 14, 1898.

S. M. BURROWS,
 Assistant Government Agent.

වි 1876 ක්ව අඩුරුද්දේ නොමිමර 3වන ආඥාවලින් ගන්නවන වගන්තියේ ප්‍රකාරයට ආණ්ඩුවේ කටපුත්ත කට, ඒ නමි:—ආරත්නලත්තානායක ගොඩනැගීම පිණිස මෙහි පහත සඳහන්වන ඉඩම් ලබාගැනීම සඳහා ක්‍රියාකරණ පිණිස "වි 1876ගේ ඉඩම් ලබාගැනීමේ ආඥාවලින්" ගවේන කාණ්ඩයේ කරනිමෙන ප. ගරුඹල ප්‍රකාරයට කාරක මන්ත්‍රිසභාවේ මන්ත්‍රණය ඇතුළු උතුමානත්වගන්සේගෙන් නිසිආකාර මට අණ ලැබී ගනම, ඒ ඉඩම් නමි:—

සිහියම 4,797. ගම—දිඹුල.

නො.	ඉඩම් නම.	අන්දම.	අයිතිකරු කියන්නා.	මහත.	
				අ. රු. ප.	අක්කර සහ ඊල.
X 805	ඩැවත්වත්ත	ඉහතදී ගොසක් සාදැරිමුන ඉඩම සහ ග්‍රැ.ප්ලිසා වවානිමෙන ඉඩම	ඩැවත්වත්ත අයිතිකරුගේ	1	1 37
Y 805	එම	ග්‍රැ.ප්ලිසා වවානිමෙන ඉඩම	එම	0	3 4

එවැනි ඉඩම් අයිතිකර ගැනීමට ආණ්ඩුවේ කල්පනාව තිබෙන බව පොදුජනතාව දැනගැනව සඳහා ගන්නවන වගන්තියේ ක්‍රියාකර තිබෙන ගැටියට මෙයින් දැනුම්දෙමි.

ஓறாகி ஓய்வூதியப் பெறும்படி 1876 ம் ஆண்டு-க்கு காரணியெழுத்துகொள்வதைப்பற்றிய சட்டத்தின் து 6 ம் பிரிவின ஏற்பாடுகளின் பிரகாரம் மந்திராலோசனைச் சபையினது ஆலோசனையுடன தேசா தியத்யவாசன் என்கூற கற்பனைசெய்திருப்பதனால், அக்காரணிகளை ஆட்சிஒப்புகுகொள்ள அரசாட்சியார் எண் ணிய நககிருா எனபதை 7 ம் பிரிவினபடி வேண்டிய பிரகாரம் நான இதைக்கொண்டு பிரசித்தமாய் விளம் பரஞ்செய்கிறேன்.

வ. 1898 ன்வு டிசம்பர் 14 வதி
 டிசம்பர் 14 தே கலிவெர்ட்டேடி.

டி. டி. டி. டி.,
 டி. டி. டி. டி.

1876 ம் ஆண்டு-க்கு 3 ம் இலக்கச்சட்டத்தினது 7 ம் பிரிவின பிரகாரம் ஒரு ஆஸ்பத்திரி கட்டுகிறதற்கு
 என னும பரிசீலனைகளைவகு வேண்டியதான பிள்ளைச்சாலலபயம் காணிகள், அஃதாவது:—
 பிரதமபட்டத்து இலக்கம் 4,797. குறிச்சி—திமபுரம்.

த.ந.	காரணியினது பெயர்.	விலம்.	உரிததாளியின பெயர்.	விசாலம்.
X 805	டெவனதோட்டம்	ஒரு பழைய பங்களாக்கினிட மும் கரவெலியா என்னு மாமடாந்தயிடமும்	டெவனதோட்டத்தின உரித் தாளிகள்	1 1 37 0 3 4
Y 805	டிடி	டிடி	டிடி	

மேற்சிறித்த காரணிகளுக்கு உரிததுப்பேசுகின்ற சகலரும் தாடாக அல்லது அவரவருடைய காரியகாரர்
 மூலமாய் 1899 ம் ஆண்டு கைமாச. 30 ந் தேதியிலன்று 12 மணிக்கு நுவரெலி கச்சேரியில் எனமுன்பாக வெ
 ளப்பட்டுத் தத்தமக்கு அக்காரணியிலுள்ள உடந்தைகளினது தனமையையும் அவ்வுடந்தைகளுக்காய்த தா
 ம சாதிக்கும் உரிததுகளின் தொகையையும் வீவாங்களையும் சொல்லுமபடி இதனால் அவர்களிடத்திற் கேட்கிக
 கொள்ளப்படுகின்றது.

நுவரெலி கச்சேரி,
 1898 ம் ஆண்டு மார்ச்சு 14 ந் உ.

எஸ். எம். பரேஸ்,
 அரசாட்சி உதவி ஓசண்டு.


NOTICES UNDER THE WASTE LANDS ORDINANCE.

Order under Section 2 of Ordinance No. 1 of 1897, declaring the Land to be Crown Property.

In the matter of land commonly called and known as Bingalahena, situate in the village of Tunkame in the Diypotagam pattuwa of Kolonna korale, in the Province of Sabaragamuwa, and of the Ordinance No. 1 of 1897.

THE notice required by section 1 of the Ordinance No. 1 of 1897 having been duly published in manner prescribed by that section in respect of the above-named land, and no claim having been made to the said land or to any interest therein within the period of three months from the date of the said notice :

I, George Merrick Fowler, Government Agent for the Province of Sabaragamuwa, under and by virtue of the powers vested in me in that behalf by section 2 of the said Ordinance, do hereby on this Twenty-eighth day of November, 1898, order and declare that the said land, commonly called and known as Bingalahena, situate in the village of Tunkame in the Diypotagam pattuwa of Kolonna korale, in the Province of Sabaragamuwa, and shown as lot T 90 in preliminary plan 736 of land situate in the said village, a certified copy whereof is hereunto



Surveyor-General's Office,
Colombo, December 3, 1898.

P. D. WARREN,
Assistant Surveyor-General.

annexed, and containing in extent 505 acres 2 roods 0 perches, and bounded as follows : on the north by Hulanda-oja, Tapasgalayaya claimed by H. D. Deonis and others, Malwalmadahena claimed by H. D. Deonis and others, Galagawahena claimed by H. D. Deonis and others, Bogasyaya claimed by H. D. Deonis and others, Puchiwhenyaya claimed by H. D. Deonis and others, and Weragalagawayaya claimed by W. Jayanhami and others; on the east by Parahena claimed by W. Jayanhami and others and Mahabingala Alikeyaya Crown jungle ; on the south by Epatawelagawayaya claimed by N. Disanayaka Simon Bandar and others, Alutwewagawahena Crown jungle, Alutwewa, Alutwewa* Lhalayaya claimed by S. Don Simon Bandar and others; on the west by Gallawallayaya Crown, minor road from Madampe to Ambalantota, Paragawakoratuwehena claimed by N. Puchi Banda and others, Palugodahena claimed by N. Puchi Banda and others, and Paluwatthehena claimed by N. Puchi Banda and others—is the property of the Crown.

Ratnapura Kachcheri,
The 28th day of November, 1898.

GEORGE M. FOWLER,
Government Agent.

SALES OF ARRACK, TOLL, AND OTHER RENTS.

NOTICE is hereby given that on Wednesday, January 11, 1899, at 2 P.M., will be put up for re-sale at the Colombo Kacheheri, at the risk of the original purchasers, for the periods mentioned below, any of the under-mentioned Arrack Rents of the Western Province, the original purchasers of which may have failed to pay on or before that date the instalments for the month of December, 1898.

The purchasers at the re-sale should deposit one-tenth of the purchase amount on the day of sale.

From February 1, 1899, to December 31, 1899.

Arrack Rents.—Siyane and Hewagam korales, Kalutara, Negombo.

From February 1, 1899, to December 31, 1900.

Arrack Rent.—Panadure.

F. R. ELLIS, Government Agent.

The Kacheheri, Colombo, January 4, 1899.

වම 1899 ක්වු පෙවුවාරි මස 1 වෙනි දින පවත් වම 1899 ක්වු දෙසැම්බර් මස 31 වෙනි දින දක්වා:

සිංහල සහ සේවාගම් කෝරලවලද, මේගවේ සහ කර ගරත් අරක්කු රේන්දද.

වම 1899 ක්වු පෙවුවාරි මස 1 වෙනි දින පවත් වම 1900 ක්වු දෙසැම්බර් මස 31 වෙනි දින දක්වා:

පානදුරේ අරක්කු රේන්දදද.

ඇ. ජ. ඇලිස්, ජ්‍යෙෂ්ඨ වමම.

වම 1899 ක්වු ජනවාරි මස 4 වෙනි දින කොළඹ කවිචේරියේදී.

NOTICE is hereby given that on Friday, January 20, 1899, at 2 P.M., will be put up for re-sale at the Anuradhapura Kacheheri, at the risk of the original purchaser, the Arrack Rent of the North-Central Province from January, 1899, to December 31, 1900, if the original purchaser has not before that date paid up and settled the instalment due for the month of December, 1898.

The purchaser at the re-sale will be required to deposit an amount equal to one month's rent in cash on the day of sale.

Further conditions will be read and explained on the day of sale.

THOS. R. E. LOFTUS, for Government Agent.

Anuradhapura Kacheheri, December 31, 1898.

මෙහි පහත සඳහන් වන කාලවලට බස්නාහිර දිසාවේ මෙහි පහත සඳහන් වන කොසියම් අරක්කු රේන්දදක් සහ පාලම් රේන්දදක් නමුත් පලමු ගැනුම්කාරයින් විසින් වම 1898 ක්වු දෙසැම්බර් මාසේ මාස මුදල වම 1899 ක්වු ජනවාරි මස 11 වෙනි දිනදී නොගොස් ඊට ප්‍රථම දිනකදී නොගෙවීයාම නමුත් ගේ අලාමේට වෙනුව දීම් රේන්ද වම 1899 ක්වු ජන වාරි මස 11 වෙනි බද්ද දවල 2කේ කනියමට කොළඹ කවිචේරියේදී නැවත විකුණන බව මෙයින් දන්වනුය.

නැවත විකිනීමේදී ගැනුම්කාරයින් විසින් ගත් මුද ලෙන් දහසෙන් කොටසක් විකිනීම දවසේදී මෙහි තබන්නට ඕනෑම.

MISCELLANEOUS NOTICES.

TENDERS are invited for the purchase of 13,509 cwt. of self-formed salt now lying in the salt store at Talvodai, near Mannar, Ceylon.

Tenders to be sent to the Assistant Government Agent, Mannar, on or before February 15, 1899.

B. CONSTANTINE, Assistant Government Agent. Mannar Kacheheri, December 12, 1898.

WHEREAS cattle murrain has broken out within the town of Gampola in the Kandy District, in the Central Province, it is hereby declared, in terms of section 12 (1) of Ordinance No. 9 of 1891, that the Kadugannawa and Malabar streets within the said town of Gampola will be closed to all cattle traffic from the date of this proclamation until further notice.

F. J. SMITH, for Government Agent. Kandy Kacheheri, January 5, 1899.

මානව දිසාවේ මහනුවර පලාතේ ගමපල නගරයකදී ගව වසංගතය අවශ්‍ය නිබන්ධන සෙයින් මහන කී නගරයකදී නිබන්ධන කඩුගත්තාවේ සහ මැලබාර් විවිද්‍ර ගරක් ගෙණැම වම 1891කේ 9 වෙනි ආඥා පණයේ 12 (1) වෙනි වගන්තියේ ප්‍රකාර මෙම ප්‍රකාශ පත්‍රයේ දිනේ පවත් නැවත දැන්වීමක් කරනතුරු ගත ගම් කල බව මෙයින් ප්‍රකාශකරමි.

ඇ. ජ. ස්මිත්, ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ නලන්තාන්යේ වෙනුවට. වම 1899 ක්වු ජනවාරි මස 5 වෙනි දින මහනුවර කවිචේරියේදී.

WHEREAS it appears to me that cattle disease exists in the villages mentioned in the schedule hereto, in the divisions Karikkaddumulai South, Mulliyavalai, and Karikkaddumulai North, I hereby declare and proclaim that the said divisions within the limits specified are infected areas.

This proclamation shall take effect from this day.

C. S. VAUGHAN, Assistant Government Agent. Mullaittivu Kacheheri, December 23, 1898.

Schedule referred to.

- 1.—Karikkaddumulai South. Villages: Kumulamunai and Andankulam. Boundaries: north by Alampil, south by Manal-aru, east by Nag-ar, west by Katpurapullukadu. Villages: Kokkuttoduva, Kokkilai, and Karunaduk-kerni. Boundaries: north-east by sea, south and south-west by Kokkilai lake, north-west by Arasankulamkadu. 2.—Mulliyavalai. Villages: Tentuki and Kalikkadu. Boundaries: north by Mulliyavalai forest, south by Tannirmurippu forest, east by high road (old trace) to Mullaittivu, west Tannirmurippu forest. 3.—Karikkaddumulai North. Villages: Tanniyuttu and Kanukkeni. Boundaries: north by Nantikkadal, south by Mamulai forest, east by Nantikkadal and Kumarapuram, west by Katpurapullukadu.